



නිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන්
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය මත
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව
විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන
දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරඟය - 2017

ජෛව විද්‍යාත්මකවත්, පරිසර විද්‍යාත්මකවත්, ආර්ථික වශයෙනුත්, ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහිලා ශ්‍රී ලංකාවද පාර්ශවකරුවෙකු වේ. වර්ථමාන තෙත්බිම් පරිසරයට ඇතිවී තිබෙන තර්ජන හේතුවෙන් මේවා විශාල ලෙස විනාශ වී යමින් පවතී. ජෛව පද්ධතියට පරිසරයට විශාල වශයෙන් මෙහෙවරක් සිදු කරන මෙම තෙත්බිම් ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම අප විසින් කළ යුතු කාර්යයකි. එබැවින් තෙත් බිම් වල වටිනාකම පිළිබඳව පාසල් සිසුන් මෙන්ම ප්‍රජාව දැනුවත් කිරීම තුළින් තෙත් බිම් සංරක්ෂණයෙහිලා සුබවාදී ආකල්ප වර්ධනය කිරීමේ අරමුණින් මෙම තරඟය පැවැත්වේ.

1. අයදුම්කරුවන්ගේ සහභාගිත්වය -

ශ්‍රී ලාංකික පාසල් වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහත කාණ්ඩ යටතේ මේ සඳහා සහභාගී විය හැකි ය.

- කණ්ඩායම් 01 - 3, 4, 5 ශ්‍රේණි
- කණ්ඩායම් 02 - 6, 7, 8 ශ්‍රේණි
- කණ්ඩායම් 03 - 9, 10, 11 ශ්‍රේණි

2. තේමාව -

“ආපදා අවම කිරීම උදෙසා තෙත් බිම්” “Wetlands for Disaster Risk Reduction” යන ප්‍රධාන තේමාවට ගැලපෙන පරිදි මාතෘකාවක් තෝරා ගෙන පෝස්ටර් චිත්‍රය නිර්මාණය කළ යුතු ය.

3. පෝස්ටරයෙහි ප්‍රමාණය - අඟල් 18' x 14'

4. ජයග්‍රාහකයින් තේරීම හා ත්‍යාග ලබාදීම පහත වගුවේ සඳහන් පරිදි සිදු වේ -

කාණ්ඩායම්	1 වන ස්ථානය	2 වන ස්ථානය	3 වන ස්ථානය
කණ්ඩායම් 01 - 3, 4, 5 ශ්‍රේණි	20,000	15,000	10,000
කණ්ඩායම් 02 - 6, 7, 8 ශ්‍රේණි	25,000	20,000	15,000
කණ්ඩායම් 03 - 9, 10, 11 ශ්‍රේණි	30,000	25,000	20,000

මීට අමතරව සම්මාන සහතික 10 හා කුසලතා සහතික 50 බැගින් පිරිනැමේ.

5. තරඟ කොන්දේසි -

- i. අයදුම්කරුවන් ශ්‍රී ලාංකික පාසල් අයදුම්කරුවන් පමණක් විය යුතු ය.
- ii. දිය සායම්, පැස්ටල්, පෝස්ටර් සායම්, තෙල් සායම්, ක්‍රෙයොන් (crayon), යන ඕනෑම මාධ්‍යයක් භාවිතා කළ හැකි ය.
- iii. සෑම අයදුම්කරුවකුම පහතින් දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කර එය පෝස්ටරය පිටුපස නොගැලවෙන සේ ඇලවිය යුතු ය.

- iv. නිර්මාණ ස්වතන්ත්‍ර නිර්මාණයක් බවට විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශභාර විසින් අයදුම් පත්‍රයෙහි සහතික කර තිබිය යුතු ය.
- v. එවනු ලබන නිර්මාණ ඇතුළත් ලිපිකවරයෙහි වම්පස ඉහල කෙළවර “දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරඟය 2017” ලෙස හා කණ්ඩායම් අංකය සඳහන් කර එවිය යුතු ය.
- vi. එක් අයදුම්කරුවකුට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි.
- vii. මෙම තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන සියළුම නිර්මාණ අයදුම්කරුවන් විසින් නිර්මාණය කරන ලද ඒවා විය යුතු අතර එය මීට පෙර පවත් වන ලද කිසිදු තරඟයකට ඉදිරිපත් කල ඒවාද නොවිය යුතු ය.
- viii. ඉදිරිපත් කරන ලද නිර්මාණ නැවත අයදුම්කරුවන් වෙත එවනු නොලැබේ.
- ix. සංවිධායක මණ්ඩලය විසින් තෝරා ගන්නා ජයග්‍රාහී නිර්මාණ මාධ්‍ය හා ප්‍රචාරක සහ අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගැනීමට අයදුම්කරු එකඟ විය යුතු ය.
- x. තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ නැතිවීම, හානි වීම හෝ ප්‍රමාද වීම පිළිබඳව වග කියනු නොලැබේ.
- xi. ඉහත තරඟ කොන්දේසි වලට පටහැනිව ක්‍රියාකිරීම, අසම්පූර්ණ අයදුම්පත් එවීම හෝ ප්‍රමාද වී අයදුම් කිරීම පෝස්ටර් ප්‍රතික්ෂේප කිරීමට හේතුවේ.
- xii. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

6. නිර්මාණ ඉදිරිපත් කිරීම -

- i. පෝස්ටර් චිත්‍ර භාර ගනු ලබන අවසන් දිනය 2017.01.11 දින වේ.
- ii. අයදුම්කරුවන් විසින් එවනු ලබන සියළුම නිර්මාණ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අංක 811/A, ජයන්තිපුර පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි ප්‍රධාන කාර්යාලයට නියමිත දිනට හෝ ඊට ප්‍රථම ලැබෙන සේ තැපැල් මගින් එවීම හෝ ගෙනවිත් භාර දීම සිදු කල හැක. එසේ නොමැති නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු කලාප කාර්යාල වලටද ගෙනවිත් බාර දිය හැකිය.
- iii. තරඟය පිළිබඳව වැඩිමනත් තොරතුරු www.dwc.gov.lk, www.cea.lk, www.wijeya.lk, www.moe.gov.lk යන වෙබ් අඩවිවලින් හෝ පහත දුරකථන අංකය මගින් ලබා ගත හැකිය .

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව : 011 – 2888585

අධ්‍යක්ෂ ජනරාල්,
 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
 අංක 811/A, ජයන්තිපුර පාර,
 බත්තරමුල්ල.

ආදර්ශ අයදුම්පත්‍රය

**පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් පවත්වනු ලබන
දීප ව්‍යාප්ත පාසල් පෝස්ටර් චිත්‍ර තරඟය - 2017**

1. පෝස්ටර් චිත්‍රයෙහි තේමාව :
2. i. මූලකුරු සමඟ නම :
- ii. ඉංග්‍රීසි භාෂාවෙන් :
3. i. පෞද්ගලික ලිපිනය :
- ii. ඉංග්‍රීසි භාෂාවෙන් :
4. දුරකථන අංකය : ස්ථාවර - ජංගම -
5. ස්ත්‍රී/පුරුෂ භාවය :
6. උපන් දිනය : වයස
7. ඉදිරිපත් වන කාණ්ඩය (ඉදිරියෙන් දැක්වෙන්නොටුවෙහි ✓ සලකුණ යොදන්න)

කණ්ඩායම් 01	-	3, 4, 5 ශ්‍රේණි	<input type="checkbox"/>
කණ්ඩායම් 02	-	6, 7, 8 ශ්‍රේණි	<input type="checkbox"/>
කණ්ඩායම් 03	-	9, 10, 11 ශ්‍රේණි	<input type="checkbox"/>

8. i. පාසලේ නම හා ලිපිනය :
- ii. ඉංග්‍රීසි භාෂාවෙන් :
9. ශ්‍රේණිය :

මේ සමඟ ඇති නිර්මාණය මාගේ නිර්මාණයක් බවත් මෙහි සඳහන් සියළු තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් තරඟය සම්බන්ධයෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇති සියළුම නීති රීති වලට එකඟ වෙමි.

දිනය : අත්සන :

විදුහල්පති/ නියෝජ්‍ය විදුහල්පති/ සහකාර විදුහල්පති/ අංශ භාර ගේ නිර්දේශය

මේ සමඟ අමුණා ඇති පෝස්ටර් නිර්මාණය මෙම පාසලෙහි ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන ශිෂ්‍යයා/ශිෂ්‍යාවගේ ස්වාධීන නිර්මාණයක් බව මෙයින් සහතික කරමි.

නම :

අත්සන :

දිනය :

නිල මුද්‍රාව :